

පෝලන්ත ජනරජ ආණ්ඩුව

සහ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව
අතර

ආදායම් මත වූ බදු සම්බන්ධයෙන්

ද්විත්ව බදුකරණය වැළැක්වීම

සහ

බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වූ

ගිවිසුම

පෝලන්ත ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර,
ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම
වැළැක්වීම සඳහා ගිවිසුමක් ඇතිකර ගැනීමේ අභිලාශයෙන්, මතු දැක්වෙන පරිදි එකඟ වී ඇත.

1 වැනි වගන්තීය
ආචාරණය වන තැනැත්තන්

ගිවිසුම්කාර රාජ්‍යයන්ගේන් එකක හෝ දෙකකහිම වාසිකයන් වන තැනැත්තන් කෙරෙහි මෙම ගිවිසුම අදාළ වියයුතු ය.

2 වැනි වගන්තීය
ආචාරණය වන බඳු

1. ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උප කොට්ඨාසයක් හෝ ප්‍රාදේශීය බල මූල්‍ය වෙනුවෙන් පනවනු ලබන ආදායම් මත වන බදුවලට, ඒවා අය කෙරෙන ආකාරය පිළිබඳව නොසලකා මෙම ගිවිසුම අදාළ වියයුතු ය.
2. වංවල හෝ නිශ්චල දේපල අත්සනු කිරීමෙන් ලබන ලාභ මත වන බඳු අනුලත්ව මූල ආදායම මත හෝ ආදායමේ කොටසක් මත වන සියලුම බඳු මෙන්ම ප්‍රාග්ධන අය වැඩිවිම මත පනවනු ලබන බඳු, ආදායම මත වන බඳු වශයෙන් සැලකිය යුතු ය.
3. මෙම ගිවිසුමට අදාළ වන්නා වූ දැනට පවත්නා බඳු වනුයේ;
 - a) පෝලන්තය සම්බන්ධයෙන්:
 - පුද්ගල ආදායම් මත බද්ද; සහ
 - සංස්ථාපිත ආදායම් බද්ද;(මින් මතු "පෝලන්ත බද්ද" යනුවෙන් සඳහන් වේ);
 - b) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්:

ආයෝජන මූල්‍ය සමග ගිවිසුමකට එළඹ ඇති ව්‍යවසායන්හි පිරිවැටුම මත පදනම් වූ බද්ද ඇතුළට, ආදායම් බද්ද;

(මින්මතු "ශ්‍රී ලංකා බද්ද" යනුවෙන් සඳහන් වේ).
4. දැනට පවත්නා බඳුවලට අතිරේකව හෝ ඒවා වෙනුවට මෙම ගිවිසුම අත්සන් කිරීමේ දිනයෙන් අනතුරුව පනවනු ලබන ඒ හා සමාන වූ හෝ බෙහෙවින් සමාන වූ වෙනත් යම් බදුවලට ද මෙම ගිවිසුම අදාළ වියයුතු වේ. ගිවිසුම්කාර රාජ්‍යයන් හී නිසි බලධාරීන් ඔවුන්ගේ බඳුකරණ නීති සම්බන්ධයෙන් කරනු ලැබ ඇති ප්‍රධාන වෙනස්කම් පිළිබඳව එකිනෙකාට දැනුම් දියයුතු ය.

3 වැනි වගන්තිය

පොදු අර්ථ නිරූපණ

1. මෙම ගිවිසුමේ කාර්යයන් සඳහා, පද සම්බන්ධය අනුව වෙනත් අයුරකින් තේරුම් ගතයුතු වුවහොත් මිස:

- අ) “පෝලන්තය” යන පදයෙන් පෝලන්ත ජනරජය අදහස් වන අතර එට, ගුරෝලිය වගයෙන් ගත්කළ පෝලන්ත නීති යටතේ සහ අන්තර්ජාතික නීතියට අනුකූලව මුහුදු පත්ලෙහි සහ එහි යටිපසෙහි ස්වභාවික සම්පත් ගවේෂණය කිරීම සහ ප්‍රයෝගනයට ගැනීමට අදාළව පෝලන්තය විසින් ස්වකිය හිමිකම් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි පෝලන්ත ජනරජයේ දේශපීමාව සහ පෝලන්ත ජනරජයේ සමුදු තීරයට යාබද යම් ප්‍රදේශයක් ද ඇතුළත්වේ;
- ආ) “ශ්‍රී ලංකාව” යන පදයෙන් ආණ්ඩුනුම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනය කර ඇති පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයන් දේශභ්‍රිත අදහස් වන අතර එට, ජාත්‍යන්තර නීතියට හා ස්වකිය ජාතික ව්‍යවස්ථාවලට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් සිය ස්වේච්ඡා අයිතිවාසිකම් සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන හෝ මින් මත්වට ක්‍රියාත්මක කරනු ලැබිය හැකි, එහි ඩුම් ප්‍රදේශය, අභ්‍යන්තර ජල ප්‍රදේශ සහ දේශපීමා මුහුදු ප්‍රදේශය හා එට ඉහළින් පිහිටි ගුවන් අවකාශය මෙන්ම අනානා ආර්ථික කළාපය සහ මහාද්වීපික තවාකය ද ඇතුළත්වේ;
- ඇ) “ගිවිසුම්කාර රාජ්‍යය” සහ “අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය” යන පදවලින් පද සම්බන්ධය අනුව අවශ්‍ය වන පරිදි පෝලන්තය සහ ශ්‍රී ලංකාව අදහස් කෙරේ;
- ඇ) “තැනැත්තා” යන පදයට යම් පුද්ගලයෙක්, සමාගමක්, සහ වෙනත් යම් පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ;
- ඉ) “සමාගම” යන පදයෙන් සංස්ථාපිත මණ්ඩලයක් හෝ බඳු කාර්යයන් සඳහා සංස්ථාපිත මණ්ඩලයක් ලෙස සලකනු ලබන යම් ආස්ථිතියක් අදහස් කෙරේ;
- ඊ) “එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක්” සහ “අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක්” යන පදවලින් පිළිවෙළින් එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් අදහස් කෙරේ;
- ඊ) “රටවැසියා” යන පදයෙන්;
- (i) එක් ගිවිසුම්කාර රාජ්‍යයේ පුරවැසිභාවය හිමි යම් පුද්ගලයෙකු;

(ii) එකී ගිවිසුමකාර රාජ්‍යයේ බලපෑව්ත්වෙන නීති මගින් ස්වභිය මෙනැතික තත්ත්වය ලබන යම් මෙනැතික තැනැත්තෙනු, නවුල් ව්‍යාපාරයක නො සංගමයක්:

අදහස් මෙකමේ.

(iii) "ජාත්‍යන්තර ගමනාගමනය" යන පදයෙන්, ගිවිසුමකාර රාජ්‍යයක පිහිටි යම් ව්‍යාවසායක් විසින් මෙමසයුම්මූ ලබන නාවතක් නො දවන් යානයක් මගින්, එම නාව නො ගුවන් යානය අනෙක් ගිවිසුමකාර රාජ්‍යයේ ස්ථානයන් අතර පමණක්ම කියාත්මක කරන අවස්ථාවලදී හර, කරන ලබන විනැම ප්‍රවාහනයක් අදහස් මෙකමේ;

ල) "චිස් බලධාරියා" යන පදයෙන්;

- (i) පෝල්‍යන්තය සම්බන්ධයෙන්, මුදල් අමාත්‍ය නො එහි බලයලත් නියෝගීතායෙකු;
- (ii) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, දේශීය ආඛායම තොමසාරිස් ජනරාල් නො ඔහුමේ බලයලත් නියෝගීතායෙකු;

අදහස් මෙකමේ.

2. ගිවිසුමකාර රාජ්‍යයක් විසින් යම් අවස්ථාවක දී මෙම ගිවිසුම අදාළ කර ගැනීමේ ද එහි වෙනත් අපුරකිත් අර්ථකාලාය කොට නොමැති කිහිම නො පදයක්, පද සම්බන්ධය අනුව වෙනත් අපුරකිත් තෙක්ස්ම ගැනීම අවකාශවත්තේන් නම් මිස්, මෙම ගිවිසුමට අදාළ වන බදු කාර්යයන් සඳහා එම රාජ්‍යයේ නීති යටතේ එම අවස්ථාවේ දරන අර්ථය දැරීය යුතු අතර, එම රාජ්‍යයේ බල පවත්නා බදු නීති යටතේ එම පදය දරන අර්ථය, එම රාජ්‍යයේ අමෙනුක් නීති යටතේ එම ඇති අර්ථය ඉක්මවා අදාළ වියුතු ය.

4 වැනි විගණකත්ය වාසිකාය

1. මෙම ගිවිසුමෙහි කාර්යයන් සඳහා "ගිවිසුමකාර රාජ්‍යයක වාසිකාය" යන පදයෙන් එහි රාජ්‍යයේ නීති යටතේ යම් කැනැත් කෙකුවේ නිත්‍ය වාසය, වාසස්ථානය, කළමනාකරණ ස්ථානය, නීතින වි නො උපාදිව ස්ථානය නො එවැනි සමාන ස්වභියක වෙනත් යම් නිර්ණායක ජේතුවෙන් එම රාජ්‍යයේයි එම ගෙවීමට නියමිත යම් නැනැත්තෙකු අදහස් කොරේන අතර එයට එම රාජ්‍යය සහ එහි දේශපාලන උප කොට්ඨාස ප්‍රාදේශීය බල මෙක්ඩල ද ඇතුළත් වේ. කෙසේ වුව ද, එම රාජ්‍යයේ ප්‍රභාවයෙන් ලැබෙන ආදායම සම්බන්ධයෙන් පමණක්ම එම රාජ්‍යය ටු දී බද්ද යටත් වන යම කැනැත්තෙකු මෙම පදයට ඇතුළත් තොවේ.
- 2.

2. 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන යම් පුද්ගලයෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම වාසිකයකු වන කළේහි, ඔහු පිළිබඳ තත්ත්වය පහත සඳහන් පරිදි නීරණය කළයුතු ය.
- අ) ඔහුට නිතා වාසස්ථානයක් නිබෙන රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහුට රාජ්‍යයන් දෙකෙහිම නිතා වාසස්ථානයක් නිබෙ නම් ඔහු සමග වඩා සම්පූර්ණ පෙෂද්‍රලික හා ආර්ථික සම්බන්ධතා නිබෙන (ඔහුගේ ඉතා වැදගත් සම්බන්ධතාවල කේත්දුස්ථානය වන) රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයකු ලෙස සලකනු ලැබිය යුතු ය;
- ආ) ඔහුගේ ඉතා වැදගත් සම්බන්ධතාවල කේත්දුස්ථානය වූ රාජ්‍යය නිගමනය කළ නොහැකි නම් හෝ එක් රාජ්‍යයකවත් ඔහුට නිතා වාසස්ථානයක් නො නිබෙ නම්, ඔහුට නිතර වාසය කරන වාසස්ථානයක් ඇති රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය;
- ඇ) ඔහු නිතර වාසය කරන වාසස්ථානයක් රාජ්‍යයන් දෙකෙහිම නිබෙ නම් හෝ ඉන් එකකවත් එවුන්නක් නොනිබෙ නම්, ඔහු තමා ජාතිකයෙකු වන රාජ්‍යයේ පමණක් වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය;
- ඈ) ඔහු රාජ්‍යයන් දෙකෙහිම ජාතිකයෙකු නම් හෝ ඉන් එකකවත් ජාතිකයෙකු නොවේ නම්, මෙම ප්‍රශ්නය ගිවිසුම්කාර රාජ්‍යයන්හි නිසි බලධාරීන් විසින් අනෙක්නා එකඟත්වයකින් යුතුව නිරාකරණය කරගනු ලැබිය යුතු ය.
3. 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන පුද්ගලයෙකු නොවන යම් තැනැත්තෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම වාසිකයකු වන කළේහි, එම තැනැත්තා එහි ක්‍රියාකාරී කළමනාකරණ ස්ථානය පිහිටා ඇති රාජ්‍යයේ පමණක් වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය. ක්‍රියාකාරී කළමනාකරණ ස්ථානය පිහිටි රාජ්‍යය නීරණය කළ නොහැකි නම්, එවිට මෙම ප්‍රශ්නය ගිවිසුම්කාර රාජ්‍යයන්හි නිසි බලධාරයන් විසින් අනෙක්නා එකඟත්වයකින් යුතුව නිරාකරණය කරගනු ලැබිය යුතු ය.

5 වැනි වගන්තිය

ස්ථීර ආයතනය

1. මෙම ගිවිසුමේ කාර්යයන් සඳහා "ස්ථීර ආයතනය" යන පදයෙන් ව්‍යවසායෙහි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම හෝ ඉන් කොටසක් කරගෙන යනු ලබන ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් අදහස් කෙරේ.

2. "ස්ථීර ආයතනය" යන පදයට,
- අ) කළමණාකරණ සේවානයක්;
 - ඇ) ගාබාවක්;
 - ඇ) කාර්යාලයක්;
 - ඇ) කර්මාන්ත ගාලාවක්;
 - ඉ) වැඩපෙළක්;
 - ඊ) පතලක්, තෙල් හෝ ගැස් ආකරයක්, ගල්වලක් හෝ ස්වාහාවික සම්පන් නිස්සාරණය කෙරෙන වෙනත් යම් සේවානයක්;
- විශේෂයෙන් ඇතුළත් වේ.
3. "ස්ථීර ආයතනය" යන පදයට ඉහත අයුරින්ම:
- අ) රීට සම්බන්ධිත අධික්ෂණ කටයුතු ද ඇතුළුව, ගොඩනැගිලි වැඩකිමක්, ඉදිකිරීමක්, එකලස් කිරීමේ හෝ සවි කිරීමේ ව්‍යාපෘතියක්, ස්වභාවික සම්පන් ගවේෂණය කිරීම හෝ සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන විදුම් වේදිකාවක් හෝ නැවක්, නමුත් එම වැඩකිම, ව්‍යාපෘතිය හෝ සම්බන්ධිත කටයුතු මාස 6 කට වැඩි කාලයක් පවතී නම් පමණක්;
 - ඇ) ව්‍යවසායක් විසින් එහි සේවකයන් හෝ වෙනත් සේවක පිරිස් යොදවා එමගින් උපදේශාත්මක සේවාවන්ද ඇතුළුව සේවාවන් සැපයීම, එහෙත් එබදු ස්වභාවයේ කටයුතු (සමාන හෝ සම්බන්ධිත ව්‍යාපෘති සඳහා) හිටිසුම්කාර රාජ්‍ය තුළ කිසියම් බඳු අය කළහැකි වර්ෂය තුළ ආරම්භ වන හෝ අවසන් වන යම් දොළුස් මාසයක කාලපරිච්ඡයක් තුළ එකතුව දින 183 ක් ඉක්මවන කාලපරිච්ඡයක් හෝ කාලපරිච්ඡයන් සඳහා පවත්වාගෙන යන්නේ නම් පමණක්;
- ඇතුළත් වේ.
4. මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, "ස්ථීර ආයතනය" යන පදයට,
- අ) ව්‍යවසායට අයිති භාණ්ඩ හෝ වෙළෙඳ ද්‍රව්‍ය, ගබඩා කිරීමේ හෝ පුද්ගලනය කිරීමේ කාර්යය සඳහා පමණක් පහසුකම් පාවත්වී කිරීම;
 - ඇ) ගබඩා කිරීමේ හෝ පුද්ගලනය කිරීමේ කාර්යය සඳහා පමණක් ව්‍යවසායට අයන් භාණ්ඩ හෝ වෙළෙඳ ද්‍රව්‍ය, තොග පවත්වාගෙන යාම;

- අ) වෙනත් ව්‍යවසායක් විසින් සකස් කිරීමේ කාර්යය සඳහා පමණක් ව්‍යවසායට අයිති හාංච්ඡ හෝ වෙළඳ දුවා තොග පවත්වාගෙන යාම;
- ඇ) ව්‍යවසාය සඳහා හාංච්ඡ හෝ වෙළඳ දුවා මිලට ගැනීමේ හෝ තොරතුරු යෝජිකිරීමේ කාර්යය සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම;
- ඇ) ව්‍යවසාය වෙනුවෙන් බුදෙක් ප්‍රාරම්භක හෝ සහායක ස්වරුපයක් ගන්නා වෙනත් යම් කටයුත්තක් කරගෙන යනු ලැබීමේ කාර්යය සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම;
- ඊ) උපජේද (අ) සිට (ඉ) දක්වා සඳහන් කරන ලද කාර්යයන්ගේ හිනෑම එකතුවක්, එහි සමස්ථ ප්‍රතිඵලය ප්‍රාරම්භක හෝ සහායක ස්වරුපයක් ගන්නේ නම් ඒ සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම;
- අතුළත් නොවන ලෙස සැලකිය යුතු ය.
5. 7 වන ජේදය අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයකු වන තැනැත්තෙකු හැර යම් තැනැත්තෙකු ගිවිසුම්කාර රාජ්‍යයක දී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් වෙනුවෙන් ක්‍රියා කරන අවස්ථාවක දී, එම තැනැත්තා:
- අ) සිය කටයුතු ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් මගින් ක්‍රියාත්මක කළේ වූවද එය ස්ථීර ආයතනයක් බවට පත් නොකරනු ලබන 4 වන ජේදයේ සඳහන් කටයුතුවලට සිමා වන්නේ නම් මිය, එම රාජ්‍යයේ දී ව්‍යවසාය වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමේ බලයක් ඇත්තා වූ සහ එම බලය සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන්නා වූ; හෝ
- ඇ) එම තැනැත්තාට එවැනි බලයක් නොමැති නමුත්, පලමු සඳහන් රාජ්‍යයේ දී සිරිතක් වශයෙන් පවත්වාගෙන යන්නා වූ හාංච්ඡ හෝ වෙළඳ දුවා තොගයක් මගින් ව්‍යවසාය වෙනුවෙන් නිරතුරුව හාංච්ඡ හෝ වෙළඳ දුවා බෙදාහරින්නා වූ;
- තැනැත්තෙකු වන්නේ නම්, 1 වැනි සහ 2 වැනි ජේදයන්හි විධිවිධානවල කුමක් සඳහන් වූව ද, එම තැනැත්තා ව්‍යවසාය වෙනුවෙන් සිදු කරනු ලබන යම් කටයුතු සම්බන්ධයෙන් එම ව්‍යවසායට පළමු සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්ථීර ආයතනයක් ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.
6. ගිවිසුම්කාර රාජ්‍යයක රක්ෂණ ව්‍යවසායක්, 7 වන ජේදය අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයෙකු වන්නා වූ තැනැත්තෙකු නොවන වෙනත් තැනැත්තෙකු මගින් අනෙක් රාජ්‍යයේ ඩුම් ප්‍රමේශය තුළ වාරික එකතු කිරීම සිදු කරන්නේ නම් හෝ එම ඩුම් ප්‍රමේශය තුළ පවතින යම් අවදානම් රක්ෂණය කරනු ලබන්නේ නම්, මෙම

වගන්තියේ පුරුව විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, ප්‍රතිරක්ෂණ සම්බන්ධයෙන් හැර, එයට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යයි සලකනු ලැබිය යුතු ය.

7. ස්වකීය සාමාන්‍ය ක්‍රියාපරිපාලිය අනුව ක්‍රියා කරන තැරෙහිකරුවකු, සාමාන්‍ය කොමිස් නියෝජිතයෙකු හෝ ස්වාධීන තත්ත්වයක් දරන වෙනත් යම් නියෝජිතයෙකු මගින් යම් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු කරගෙන යන හේතුව නිසාවෙන්ම එයට එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යයි නොලැබිය යුතු ය. කෙසේ වුව ද, එවැනි නියෝජිතයෙකුගේ කටයුතු එම ව්‍යවසාය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම හෝ ප්‍රධාන වශයෙන් කැපකාට ඇති විටෙක, සහ එම ව්‍යවසාය සහ නියෝජිතයා අතර වාණිජය සහ මූල්‍ය සම්බන්ධතා ස්වාධීන ව්‍යවසායන් අතර ඇතිකරගත හැකිව තිබූ ආකාරයට වඩා වෙනස් ලෙස කොන්දේසි ඇතිකරගෙන හෝ පනවා ඇති විටක මෙම තේදෝයේ අර්ථානුකූලට ඔහු නිදහස් තත්ත්වයක් දරන නියෝජිතයෙකු ලෙස සලකනු නොලැබිය යුතු ය.
8. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික සමාගමක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික වන සමාගමක් පාලනය කිරීම හෝ එවැනි සමාගමක් විසින් පාලනය කරනු ලැබීම හෝ (ස්ථීර ආයතනයක් මගින් හෝ වෙනත් යම් ආකාරයට) අනෙක් රාජ්‍යයේ ව්‍යාපාරයන් කරගෙන යාම යන හේතුවෙන්ම, එක් සමාගමක් අනෙකෙහි ස්ථීර ආයතනයක් නොවිය යුතු ය.

6 වැනි වගන්තිය

නිශ්චල දේපලවලින් ලැබෙන ආදායම

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි (කෘෂිකර්මයෙන් හෝ වන වගාවෙන් ලබන ආදායම ද ඇතුළත්) නිශ්චල දේපලවලින් ලබන ආදායම එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දට යටත් කළහැකි ය.
2. “නිශ්චල දේපල” යන පායිය, ප්‍රශ්නයට තුළු දී ඇති දේපල පිහිටි ගිවිසුම්කාර රාජ්‍යයේ නීතිය යටතේ එම පායිය දරන අර්ථයම දැරිය යුතු ය. කුමන අවස්ථාවක දී වුව ද, මෙම පායියට නිශ්චල දේපලවලට අනුබද්ධ වන දේපල, පැහැ සම්පන් සහ කෘෂිකර්මයෙහි දී සහ වන වගාවේ දී පාවිච්ච කරන උපකරණ, ඉඩකඩම දේපල සම්බන්ධ සාමාන්‍ය නීතියේ විධිවිධාන අදාළ වන අයිතිවාසිකම්, නිශ්චල දේපලවල භූක්තිය සහ බණ්ඩ නිධි, ප්‍රහවයන් සහ වෙනත් ස්වාධාවික සම්පන්වල වැඩ කිරීම හෝ වැඩ කිරීමේ අයිතිවාසිකම් සඳහා ප්‍රතිශ්යා වශයෙන් විව්ලා හෝ ස්ථීර ගෙවීමේ අයිතිවාසිකම් යන මෙවා ඇතුළත් වියුතු ය; තැව්, බෝට්ටු සහ ගුවන් යානා නිශ්චල දේපල ලෙස සලකනු නොලැබිය යුතු ය.

3. 1 වැනි ජේදයේ විධිවිධාන, නිශ්චල දේපල කෙකුණුම ප්‍රයෝගනයට ගැනීමෙන්, කුළුයට දීමෙන් හෝ වෙනයම් ආකාරයකින් ප්‍රයෝගනයට ගැනීමෙන් ලබන ආදායම සම්බන්ධයෙන් ද අදාළ විය යුතුය.
4. 1 වැනි සහ 3 වැනි ජේදවල විධිවිධාන, යම් ව්‍යවසායක නිශ්චල දේපලවලින් ලැබෙන ආදායමට සහ ස්වාධීන පොද්ගලික සේවා ඉටු කිරීම සඳහා යොදා ගන්නා නිශ්චල දේපලවලින් ලැබෙන ආදායමට ද අදාළ වියපුතු ය.

7 වැනි වගන්තිය

ව්‍යාපාර ලාභ

1. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ නම් මිස, එම ව්‍යවසායයෙහි ලාභ බද්දට යටත් කළහැකි වන්නේ එකී ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණකි. ව්‍යාපාර ඉහත කි පරිදි ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන්නේ නම් එහි ලාභ අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළහැකි තමුන්, එසේ බද්දට යටත් කළ හැක්කේ එම ස්ථීර ආයතනයට ආරෝපණය කළහැකි ප්‍රමාණයට පමණි.
2. 3 වන ජේදයේ විධිවිධානවලට යටත්ව, එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායයක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්වකිය ව්‍යාපාර පවත්වාගෙන යන අවස්ථාවක දී එම ස්ථීර ආයතනය, එය ස්ථීර ආයතනයක් වන්නේ කවර ව්‍යවසායක ද එම ව්‍යාපාර සමග එම තත්ත්වයන් හෝ සමාන තත්ත්වයන් යටතේ, එම කටයුතුවලම හෝ ඒ හා සමාන කටයුතුවල සම්පූර්ණයෙන්ම, ස්වාධීනව නිරත වෙනස් හා වෙන් වූ ව්‍යාපාරයක් වුයේ නම් ඊට ලැබෙනැයි අපේක්ෂා කළහැකි ලාභ, එම ස්ථීර ආයතනයට ලැබුණු ලෙස එක් එක් ගිවිසුම්කාර රාජ්‍යයෙහේ දී සලකනු ලැබිය යුතු ය.
3. ස්ථීර ආයතනයක ලාභ තීරණය කිරීමේ දී විධායක සහ පොදු පරිපාලන වියදම් ද ඇතුළුව එම ස්ථීර ආයතනයේ ව්‍යාපාරික කාර්යයන් සඳහා දරන ලද වියදම් එම ස්ථීර ආයතනය පිහිටි රාජ්‍යයෙහි හෝ වෙනත් ස්ථානයක දී හෝ දරනු ලැබුවේ වුව ද, ඒවා අඩු කිරීම ලෙස ඉඩ දිය යුතු ය.
4. ව්‍යාපාරයේ මුළු ලාභය, එහි විවිධ කොටසවලට විහැරුණ කිරීමේ ක්‍රමය පදනම් කොටගෙන ස්ථීර ආයතනයකට ආරෝපණය කළයුතු ලාභ නිර්ණය කිරීම ගිවිසුම්කාර රාජ්‍යයක සිරිතක්ව පවතිනතාක් කළේ මෙම වගන්තියේ 2 ජේදයෙහි ඇති කිසිවකින් එම ගිවිසුම්කාර රාජ්‍යය එසේ සිරිතක් ලෙස කළහැකි විහැරුණ මගින් බඳු අයකළ හැකි ලාභ නිර්ණය කිරීමෙන් නොවැළැක්විය යුතු ය. කෙසේ වුවද, අනුගමනය කරන විහැරුණ

කිරීමේ කුමයෙන් ලබන ප්‍රතිඵලය මෙම වගන්තියේ ඇතුළත් මූලධර්මයන්ට අනුකූල වියයුතු ය.

5. යම් ස්ථීර ආයතනයක් විසින් ව්‍යවසාය සඳහා කරනු ලබන භාණ්ඩ හෝ වෙළඳ ද්‍රව්‍ය වල තුදු මිලයට ගැනීම පමණක්ම හේතුවෙන් එකී ස්ථීර ආයතනයට යම් ලාභයක් ආරෝපණය නොකළ යුතුය.
6. ඉහත කී ජේදයන්හි කාර්යයන් සඳහා, එසේ නොකිරීමට යෝගා භා ප්‍රමාණවත් හේතු ඇතුළත් නම් මිස, වර්ෂයෙන් වර්ෂයට එකම කුමය මගින් ස්ථීර ආයතනයකට ආරෝපණය කළයුතු ලාභය තීරණය කළයුතු ය.
7. මෙම ගිවිසුමෙහි අනෙකුත් වගන්තිවල වෙනම සඳහන් කරනු ලැබ ඇති ආදායම අයිතම්යන් ලාභවලට ඇතුළත් වන අවස්ථාවක දී, එකී වගන්තිවල විධිවිධානයන්ට මෙම වගන්තියේ විධිවිධාන මගින් බල පැමක් ඇති නොවිය යුතු ය.

8 වැනි වගන්තිය

නාවික සහ ගුවන් ප්‍රවාහනය

1. ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා නැව් හෝ ගුවන් යානා මෙහෙයුම් කිරීමෙන් ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් උපයනු ලබන ලාභ එම ව්‍යවසාය වාසික වන්නා ව්‍යාජ්‍යයේ දී පමණක් බද්දව යටත් විය යුතු ය.
2. 1 වැනි වගන්තියෙහි විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, එකී ගිවිසුම්කාර රාජ්‍යයකදී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා නැව් මෙහෙයුම් කිරීමෙන් ලබන ලාභ වලින් පලමු කී රාජ්‍යයේ දී බඳු අය කළහැකි නමුත් එසේ අයකරනු ලබන බද්ද එයින් සියලු ප්‍රමාණයකින් අඩු කළ යුතුය.
3. සංවිතයකට, බද්ධ ව්‍යාපාරයකට හෝ ජාත්‍යන්තර මෙහෙයුම් නියෝජිතායන්තායකට සහභාගි වීමෙන් ලැබෙන ලාභවලට ද 1 වන භා 2 වන ජේදවල විධිවිධාන අදාළ වියයුතු නමුත්, එසේ අදාළ වියයුතු වන්නේ බද්ධ ව්‍යාපාරයෙහි හඬාගීවන්නාට ස්වකිය කොටසට ආරෝපණය කළහැකි එසේ උපයනු ලබන ලාභ ප්‍රමාණයට පමණි.

9 වැනි වගන්තිය

සම්බන්ධිත ව්‍යවසායයන්

1. a) ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායයක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයයේ ව්‍යවසායක කළමණාකරණය, පාලනය හෝ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් සංඝුව හෝ වතු ලෙස සහභාගි වන, හෝ
b) එකම තැනැත්තන් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක කළමණාකරණයට, පාලනයට හෝ ප්‍රාග්ධනයට සංඝුව හෝ වතු ලෙස සහභාගි වන අවස්ථාවක,

සහ ඒ අවස්ථා දෙකින් කවර අවස්ථාවකදී වූවද, ස්වාධීන ව්‍යවසායයන් අතර පවත්නා වාණිජය හා මූල්‍ය සම්බන්ධතා පිළිබඳ කොන්දේසිවලට වෙනස් කොන්දේසි ඒ ව්‍යවසායයන් දෙක අතර ඇතිකරගෙන හෝ පනවා ඇති කළේ, ඒ කොන්දේසි නොතිබුණි නම්, ඒ ව්‍යවසායයන්ගෙන් එකකට උපවිත වියහැකි වූ නමුත්, ඒ කොන්දේසි තිසා එසේ උපවිත නොවූ කවර ලාභ වූව ද, ගිවිසුම්කාර රාජ්‍ය විසින් ඒ ව්‍යවසායේ ලාභවලට ඇතුළත් කර, ඒ අනුව ලාභ මත බදු අය කළහැකි ය.
2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක් එහි ව්‍යවසායක ලාභයෙහි ඇතුළත් කරනු ලබන සහ ඒ අනුව බදු කරනු ලබන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක එකී රාජ්‍යයේ බද්දට යටත් කරනු ලැබ ඇති ලාභය, ව්‍යවසායන් දෙක අතර ඇති කරගත් කොන්දේසි ස්වාධීන ව්‍යවසායන් අතර ඇති කරගත හැකිව තිබු කොන්දේසිම වූ විටක පළමුව සඳහන් කරන ලද රාජ්‍යයේ ව්‍යවසායට උපවිත විය යුතු වූ විට, ඒ අනුව අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පනවනු ලැබූ බදු ප්‍රමාණයට යෝගා ගැලපුමක් එම අනෙක් රාජ්‍යය විසින් සිදු කරනු ලැබිය යුතුය. එවැනි ගැලපුමක් තීරණය කිරීමේ දී මෙම ගිවිසුමේ අනෙකුත් විධිවිධාන කෙරෙහි ද නිසි අවධානය යොමු කළයුතු අතර, අවශ්‍යවන්නේ නම්, ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ නිසි බලධාරීන් එකිනෙකා විමසිය යුතු වන්නේ ය.
3. අධිකරණමය, පරිපාලනමය හෝ වෙනත් නෙතික ක්‍රියාමාර්ගයන් මගින් අවසන් වශයෙන් තීරණය වී ඇත්තේ 1 වන ජේදය යටතේ ලාභ ගැලපීමක් පැන තැහැමට හේතු කාරඩු ක්‍රියාමාර්ග මගින් ව්‍යවසායන් එකක් වන්නාවූ අදාළ ව්‍යවසාය වංචාව, ඉතා නොසැලැකිල්ල හෝ හිතාමතාම පැහැර හැරීම සම්බන්ධයෙන් දැන්විනයට යටත්වීම නම්, 2 වැනි ජේදයේ සඳහන් විධිවිධාන අදාළ නොවිය යුතු ය.

10 වැනි වගන්තිය

ලාභාංග

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන ලාභාංග එකී අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.

2. කෙසේ ව්‍යවද, ලාභාංග ගෙවන සමාගම වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී ද එම රාජ්‍යයේ නීතිවලට අනුකූලව එවැනි ලාභාංගවලින් බඳු අය කළහැකි නමුත්, ලාභාංගවල අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එසේ අය කරන බද්ද දළ ලාභාංග ප්‍රමාණයෙන් සියයට 10 නොඉක්ම වියයුතු ය.

ලාභාංග ගෙවනු ලබන්නේ කුමන ලාභ වලින්ද, එම ලාභ සම්බන්ධයෙන් සමාගමෙන් බඳු අය කිරීම කෙරෙහි මෙම ජේදයේ විධිවිධාන බල නොපූ යුතු ය.

3. මෙම වගන්තියෙහි යොදා ගනු ලැබ ඇති පරිදි “ලාභාංග” යන පදයෙන් කොටස් වලින් ලබන ආදායම, හෝ ණය හිමිකම් සම්බන්ධයෙන් නොවන්නාවූ ලාභයට සහභාගිවීමේ වෙනත් අයිතිවාසිකම් වලින් මෙන්ම, බෙදාහැරීම කරනු ලබන සමාගම වාසික වන රාජ්‍යයේ නීති මගින් කොටස් වලින් ලබන ආදායම බඳු කරණයට හාජනය කරනු ලබන ආකාරයටම බඳු කරණයට හාජනය වන්නා වූ වෙනත් සංස්ථාමය අයිතිවාසිකම්වලින් ලබන්නාවූ ආදායම ද අදහස් කෙරේ.
4. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නා වූ, ලාභාංගවල අර්ථලාභී හිමිකරු, ලාභාංග ගෙවන සමාගමේ වාසික වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී එහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේනම් හෝ එහි පිහිටි ස්ථාවර පදනමක් මගින් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී ස්වාධීන පුද්ගල සේවා තුළ කරන්නේ නම් සහ ලාභාංග ගෙවනු ලබන කොටස් දරන සමාගම එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම සමඟ එලදායී ලෙස සම්බන්ධව පවතී නම්, 1 වැනි හා 2 වැනි ජේදවල විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවන්හි දී අවස්ථාවේවිත පරිදි 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අදාළ වියයුතු ය.
5. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙන් ලාභ හෝ ආදායම් උපයන අවස්ථාවකදී එම සමාගම විසින් ගෙවනු ලබන ලාභාංග, එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනකාක්දුරට හෝ ලාභාංග ගෙවනු ලබන ධාරකය එම අනෙක් රාජ්‍යයේ පිහිටි ස්ථීර ආයතනයකට හෝ ස්ථාවර පදනමකට එලදායී ලෙස සම්බන්ධ වී ඇතිනාක්දුරට හැර, සමාගම විසින් ගෙවනු ලබන ලාභාංග සම්බන්ධයෙන් බඳු කිසිවක් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍ය විසින් නොපනවා සිටිය හැකිවාක් මෙන්ම, ගෙවන ලද ලාභාංග හෝ නොබඳ ලාභ එම අනෙක් රාජ්‍යයෙන් පැන නගින ලාභ හෝ ආදායම් වලින් මුළුමතින්ම හෝ කොටසක් වශයෙන් සමන්විත වන්නේ ව්‍යවද, සමාගමේ නොබඳ ලාභ, සමාගමේ නොබඳ ලාභ මත වන බද්දකට හාජනය නොකර සිටිය හැකිය.

11 වැනි වගන්තිය

පොලිය

1. ගිවිසුම්කාර රාජ්‍යකදී උද්‍යත වන පොලිය අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන විටකදී එම පොලිය එකී අනෙක් රාජ්‍යයේදී බද්දට යටත් කළහැකි ය.
2. කෙසේ වූව දී, එම පොලියෙන් එය උද්‍යත වන ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී දී, එම රාජ්‍යයේ නීතිය අනුව, බුද්ධ අය කළහැකි නමුත් පොලියේ අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වේ නම්, එසේ අයකරනු ලබන බද්ද දළ පොලි ප්‍රමාණයෙන් සියයට 10 ක් නොඳුක්ම වියයුතු ය.
3. 2 වන තේදේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූවද, ගිවිසුම්කාර රාජ්‍යයක දී උද්‍යත වන්නා වූ සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ප්‍රාදේශීය බල මණ්ඩලයක්, මහ බැංකුව හෝ ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන යම් මූල්‍යායතනයක් ඇතුළුව එම ගිවිසුම්කාර රාජ්‍යයේ ආණ්ඩුව වෙත ගෙවනු ලබන්නා වූ පොලිය පළමුව සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දෙන් නිදහස් වියයුතු ය.
4. 3 වන තේදේ කාර්යයන් සඳහා “මහ බැංකුව හෝ ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන යම් මූල්‍යායතනයක්” යන පදයට:
 - අ) පෝලන්තය සම්බන්ධයෙන්:
 - (i) පෝලන්ත ජාතික බැංකුව;
 - (ii) ප්‍රාග්ධනය පුරුණ වශයෙන්ම පෝලන්ත ආණ්ඩුව සතු වෙනත් යම් මූල්‍යායතනයක්;
 - (ආ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්:
 - (i) ශ්‍රී ලංකා මහ බැංකුව;
 - (ii) ප්‍රාග්ධනය පුරුණ වශයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව සතු වෙනත් යම් මූල්‍යායතනයක්;
5. මෙම වගන්තියේ යෙදී තිබෙන “පොලිය” යන පදයන්, උකසක් මගින් ඇප තබා ඇති හෝ නැති, සහ ණයගැනීමාගේ ලාභවලට සහභාගිවීමේ අයිතිවාසිකම් සහිත හෝ රහිත, සියලු වර්ගයන්හි එය හිමිකම්වලින් ලැබෙන ආදායම සහ විශේෂයෙන් රජයේ සුරක්ෂා පත්‍රවලට හෝ සානු පත්‍රවලින් ලැබෙන, එවැනි සුරක්ෂා පත්‍රවලට, බැඳුම්කරවලට හෝ සානු පත්‍රවලට බැඳී ඇති අධි මිල සහ ත්‍යාග ඇතුළත්, ආදායම අදහස් වේ. මෙම වගන්තියේ කාර්යයන් සඳහා ප්‍රමාද ගෙවීම වෙනුවෙන් අය කරන දැන්වීම ගාස්තු පොලිය ලෙස සලකනු නොලැබිය යුතු ය.

6. එක් හිටිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නාවූ පොලී ආදායමෙහි අර්ථලාභී හිමිකරු පොලීය උද්‍යත වන අනෙක් හිටිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථිර ආයතනයක් මහින් ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන්නේ නම් හෝ එක් අනෙක් රාජ්‍යයෙහි පිහිටා ඇති ස්ථාවර පදනමක් මහින් ස්වාධීන පෙළද්‍රලික සේවා ඉටු කරනු ලබන්නේ නම් සහ පොලීය ගෙවනු ලබන ගිය හිමිකම, එක් ස්ථිර ආයතනය සමග හෝ ස්ථාවර පදනම සමඟ හෝ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්නම්, 1 වැනි සහ 2 වැනි ජේදයන්හි විධිවිධාන අදාළ නොවිය යුතුය. එවැනි විටකදී අවස්ථාවෝවිත පරිදි මෙම හිටිසුම්මෙහි 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අදාළ වියයුතු ය.
7. පොලීය ගෙවන්නා හිටිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන කළේහි පොලීය එම හිටිසුම්කාර රාජ්‍යයේ දී උද්‍යත වන ලෙස සැලකිය යුතු ය. කෙසේ වෙතත්, එම පොලීය ගෙවන්නා වූ තැනැත්තා හිටිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වුව ද, නොවුව ද, ඔහුට පොලීය ගෙවීමට උපවිත වූ ගියගැනීහාවය හා සම්බන්ධ වූ ස්ථිර ආයතනයක් හෝ ස්ථාවර පදනමක් හිටිසුම්කාර රාජ්‍යයක තිබෙන අවස්ථාවක දී සහ එම පොලීය දරනු ලබන්නේ එම ස්ථිර ආයතනය හෝ ස්ථාවර පදනම විසින් නම්, එවිට ස්ථිර ආයතනය හෝ ස්ථාවර පදනම තිබෙන හිටිසුම්කාර රාජ්‍යයේ දී එම පොලීය උද්‍යත වන ලෙස සැලකිය යුතු ය.
8. ගෙවන්නා සහ අර්ථලාභී හිමිකරු අතර හෝ ඔවුන් දෙදෙනා සහ වෙනත් යම් තැනැත්තෙකු අතර විශේෂ සම්බන්ධතාවයක් පැවතීම හේතුවෙන් ගිය හිමිකම් සම්බන්ධයෙන් ගෙවනු ලබන පොලී ප්‍රමාණය, එවැනි සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී ගෙවන්නා සහ අර්ථලාභී හිමිකම් ඇති තැනැත්තා විසින් එකඟ වියහැකි ව තිබුණු ප්‍රමාණය ඉක්මවන්නේ නම්, මෙම වගන්තියේ විධිවිධාන බල පැවැත්විය යුත්තේ පසුව සඳහන් කළ ප්‍රමාණයට පමණි. එවැනි අවස්ථාවක ගෙවීම්වල අත්‍යික්ත කොටස, මෙම හිටිසුම්මෙහි අනෙක් විධිවිධාන සුදුසු පරිදි සැලකිල්ලට ගනිමින්, ඒ ඒ හිටිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව තවදුරටත් බදුවලට යටත් කළයුතු ය.

12 වැනි වගන්තිය

රාජ්‍යභාග සහ තාක්ෂණික සේවා සඳහා ගාස්තු

1. හිටිසුම්කාර රාජ්‍යයක උද්‍යත වන සහ අනෙක් හිටිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වෙත ගෙවන රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ඒ අනෙක් රාජ්‍යයේ දී බද්ද යටත් කළහැකිය.
2. කෙසේ වුවද, එම රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු, ඒවා උද්‍යත වන හිටිසුම්කාර රාජ්‍යයේදී ද එම හිටිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව බද්ද යටත් කළහැකි වේ. එහෙත් රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තුවල අර්ථලාභී හිමිකරු අනෙක් හිටිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එසේ අය කෙරෙන බද්ද එම

රාජ්‍යභාගවල හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තුවල දළ ප්‍රමාණයෙන් සියයට 10 නො ඉක්මවිය යුතුය.

3. a) මෙම වගන්තියේ යොදා ඇති පරිදි “රාජ්‍යභාග” යන පදයෙන් කිසියම් ප්‍රකාශන අයිතියක්, ජේටන්ට් බලපත්‍රයක්, වෙළඳ ලකුණක්, මෝස්තරයක් හෝ ආදර්ශකයක්, පිළුරක්, රහස්‍ය වට්ටෝරුවක් හෝ ක්‍රියාවලියක් භාවිතා කිරීම සඳහා හෝ භාවිතා කිරීමට අයිතිය ලබාගැනීම සඳහා වූද, හෝ කිසියම් කාර්මික, වාණිජයමය හෝ විද්‍යාත්මක උපකරණ භාවිතා කිරීමට හෝ භාවිතා කිරීමේ අයිතිය සඳහා වූද, හෝ විද්‍යාත්මක, වාණිජයමය හෝ කාර්මික අත්දැකීම් පිළිබඳ නොරතුරු සඳහා, ප්‍රතිශ්යාවක් වශයෙන් ලැබුණු ඕනෑම වර්ගයක ගෙවීමක් අදහස් කෙරේ;
- a) මෙම වගන්තියෙහි යොදා ගනු ලැබ ඇති පරිදි “තාක්ෂණික සේවා සඳහා ගාස්තු” යන පදයෙන් කළමණාකරණ හෝ තාක්ෂණික හෝ උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් ප්‍රතිශ්යාවක් වශයෙන් වන, 15 වැනි වගන්තියෙහි සඳහන් ගෙවීම නොවන, ඕනෑම වර්ගයක ගෙවීම අදහස් කෙරේ.
4. එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයකු වන්නාවූ රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු වල අර්ථාභි හිමිකරු එම රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු උද්ගත වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී, එහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ නම් හෝ එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍ය තුළ පිහිටි ස්ථාවර පදනමක් මගින් ස්වාධීන පුද්ගලික සේවා ඉටු කරන්නේ නම් සහ රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ගෙවනු ලබන අයිතිවාසිකම හෝ දේපල එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම සමඟ හෝ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්නම්, මෙම වගන්තියේ 1 වැනි හා 2 වැනි ජේදවල විධිවිධාන අදාළ නොවියයුතු ය. එවැනි අවස්ථාවක දී, අවස්ථාවේවිත පරිදි, 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අදාළ වියයුතු ය.
5. රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු, ගෙවන්නා වාසිකයෙකු වන රාජ්‍යයේම උද්ගත වන්නේ යැයි සැලකිය යුතුය. එසේ වූව ද, රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ගෙවන්නා වූ තැනැත්තා ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වූව ද, නොවූව ද, රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ගෙවීමේ වගකීම හා බැඳුනු ස්ථීර ආයතනයක් හෝ ස්ථාවර පදනමක් ගිවිසුම්කාර රාජ්‍යයක ඔහු සතුව තිබේ නම් සහ එම රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම මගින් දරනු ලබන්නේ නම්, එවැනි අවස්ථාවක එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම මගින් දරනු ලබන්නේ නම්, එවැනි අවස්ථාවක එම ස්ථීර ආයතනය හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ප්‍රමාණය, එවැනි සම්බන්ධතාවයක් නොමැති විට
6. ගෙවන්නා සහ අර්ථාභි හිමිකරු අතර හෝ ඔවුන් දෙදෙනාම සහ වෙනත් යම් තැනැත්තෙකු අතර පවත්නා විශේෂ සම්බන්ධතාවයක් නිසා, ගෙවීම් කරනු ලබන භාවිතය, අයිතිවාසිකම හෝ නොරතුරු සැලකිල්ලට ගත්කළ, ගෙවනු ලබන රාජ්‍යභාග හෝ තාක්ෂණික සේවා සඳහා ගාස්තු ප්‍රමාණය, එවැනි සම්බන්ධතාවයක් නොමැති විට

ගෙවන්නා සහ ලබන්නා විසින් එකඟ වියහැකිව තිබුණු ප්‍රමාණය ඉක්මවන විට, මෙම වගන්තියේ විධිවිධාන අදාළ වියයුත්තේ අවසානයට සඳහන් ප්‍රමාණයට පමණි. එවැනි අවස්ථාවක මෙම ගිවිසුමෙහි අනෙක් විධිවිධානයන් කෙරෙහි නිස සැලකිල්ලක් දක්වමින්, ගෙවීම්වල අතිරික්තය එක් එක් ගිවිසුමිකාර රාජ්‍යයේ නීතියට අනුකූලව තවදුරටත් බද්දට යටත් වියයුතු ය.

13 වැනි වගන්තිය

ප්‍රාග්ධන ලාභ

1. ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, 6 වැනි වගන්තියෙහි සඳහන් කර ඇත්තාවිද අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයෙහි පිහිටියාවිද නිශ්ච්වල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.
2. ගිවිසුමිකාර රාජ්‍යයක ව්‍යවසායකට අයන් අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයෙහි තිබෙන ස්ථිර ආයතනයක ව්‍යුපාර දේපලවලින් කොටසක් වන වංචල දේපල අන්සතු කිරීමෙන් හෝ ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකුට අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයෙහි තිබෙන ස්ථාවර පදනමකට අදාළව ස්වාධීන පුද්ගලික සේවා සැපයීම සඳහා වන වංචල දේපල අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ, එම ස්ථිර ආයතනය (එය පමණක් හෝ සම්පූර්ණ ව්‍යවසාය සමග) හෝ එකී ස්ථාවර පදනම අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ ද ඇතුළත්, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළහැකි ය.
3. ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙක් විසින් අන්තර්ජාතික ගමනාගමනයෙහි යොදවන ලද තැව් හෝ ගුවන්යානා හෝ එවැනි තැව් ගුවන්යානා මෙහෙයුම්ව අදාළ වංචල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ, එකී රාජ්‍යයන්හි දී පමණක් බද්දට යටත් කළපුතු ය.
4. ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙක් විසින් සමාගමක කොටස් අන්සතු කිරීමෙන් සෘජුවම හෝ වකුව ලබන ලාභ, එකී සමාගමේ ව්‍යුහාකම්තින් සියයට 50 කට වඩා හටගන්නේ අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයේ පිහිටි නිශ්ච්වල දේපල මගින් නම්, එකී ලාභ එම අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයේදී බද්දට යටත් කළ හැකි ය.
5. 4 වැනි ජේදය අදාළ වන්නා වූ කරුණු හැර, ගිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුමිකාර රාජ්‍යයේ වාසික සමාගමක කොටස් අන්සතු කිරීමෙන් උපයනු ලබන ලාභ, එම සමාගමේ ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් සියයට 50 ක් එසේ අන්සතු කිරීමට පෙරාතුවම වූ මාස දූළභක කාලය තුළ කිසියම් විට සෘජුව හෝ වකුව අන්සතු කරන්නා දැරුවේ නම්, එකී අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කරනු ලැබිය හැකිය.

6. 1, 2, 3, 4 හා 5 වන ජේදවල සඳහන් දේපලක් හැර, යම් දේපලක් අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ, ඒවා අන්සතු කරන්නා වාසිකයෙකු වන ශිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළයුතුය.

14 වැනි වගන්තිය

ස්වාධීන පොද්ගලික සේවා

1. ශිවිසුම්කාර රාජ්‍යයක වාසික පුද්ගලයෙකු විසින් වංත්තිය සේවා හෝ සමාන ස්වභාවයේ වෙනත් ස්වාධීන ක්‍රියාකාරකම් ඉටු කිරීම වෙනුවෙන් ලබන ආදායම, එම ආදායම අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේදී ද බද්දට යටත් කළ හැකි පහත සඳහන් අවස්ථාවල දී හැර, එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළයුතු ය:
- අ) ඔහුට තම කටයුතු ඉටු කිරීම සඳහා අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේ නිරන්තරවම ස්ථාවර පදනමක් ඇති කළේ, එම ස්ථාවර පදනමට ආරෝපණය කළහැකි ආදායම පමණක් එම අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේදී බද්දට යටත් කළහැකි ය; හෝ
- ඇ) ඔහු, අදාළ පරිදි බඳු අය කළ හැකි වර්ෂයක් තුළ ආරම්භ වන හෝ අවසන් වන මාස 12 ක කාලපරිච්ඡයක් තුළ දී එකතුව දින 183ක් ඉක්මවන කාලපරිච්ඡයක් හෝ කාලපරිච්ඡයන් අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේ ගත කරයි නම්, එම අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේ දී ඔහු ඉටු කරනු ලබන කටයුතුවලින් ලබන ආදායම පමණක් එකී අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.
2. "වංත්තිය සේවා" යන පදයට විශේෂයෙන් ස්වාධීන විද්‍යාත්මක, සාහිත්‍යමය, කලාත්මක, අධ්‍යාපනික හෝ ඉගෙන්වීමේ ක්‍රියාකාරකම් මෙන්ම වෛද්‍යවරුන්ගේ, නීතිඥයින්ගේ, ඉංජිනේරුවරුන්ගේ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ, දන්න වෛද්‍යවරුන්ගේ සහ ගණකාධිකාරීවරුන්ගේ ස්වාධීන ක්‍රියාකාරකම් ද ඇතුළත් වේ.

15 වැනි වගන්තිය

පරායන්ත පොද්ගලික සේවා

1. 16, 18 හා 19 වන වගන්තිවල විධිවිධානයන්ට යටත්ව, ශිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු සේවා නියුත්තියකින් ලබන වැටුප්, වේනත සහ එවැනි වෙනත් පාරිග්‍රමිකයන්, එකී සේවා නියුත්තියෙහි යෙදෙන්නේ අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයෙහි නොවන්නේ නම්, එකී රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් විය යුතු ය. එසේ අනෙක් ශිවිසුම්කාර රාජ්‍යයේදී සේවා

- නියුක්තියෙහි යෙදෙන්නේ නම්, එම සේවා නියුක්තියෙන් එසේ ලබන පාරිග්‍රමික එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දට යටත් කළහැකි ය.
2. 1 වැනි තේදේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි යෙදෙන සේවා නියුක්තියකින් ලබන පාරිග්‍රමිකය:
- අ) එම පාරිග්‍රමිකය ලබන්නා, අදාළ බඳු අය කළ හැකි වර්ෂයක් තුළ ආරම්භ වන හෝ අවසන් වන යම් දෙළඹාස් මාසයක කාලපරිච්ඡයක් තුළ එකතුව දින 183 කට නොවැඩි කාලපරිච්ඡයක් හෝ කාලපරිච්ඡයන් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි සිටින්නේ නම්; සහ
 - ඇ) එම පාරිග්‍රමිකය, එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු නොවන සේවා යෝජකයෙකු විසින් හෝ වෙනුවෙන් ගෙවනු ලබන්නේ නම්; සහ
 - ඉ) එම පාරිග්‍රමිකය, සේවා යෝජකයාට එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ඇති ස්ථිර ආයතනයකින් හෝ ස්ථාවර පදනමකින් දරනු නොලබන්නේ නම්,
- එකී පළමුව සඳහන් කළ රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් වියයුතු ය.
3. මෙම වගන්තියේ පුරුව විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා මෙහෙයවනු ලබන නැවක හෝ ගුවන් යානයක කරනු ලබන සේවා නියුක්තියක් සම්බන්ධයෙන් ලබන පාරිග්‍රමිකය, එම ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.

16 වැනි වගන්තිය

අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු

ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික වන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වගයෙන්, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු වගයෙන්, අධික්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු වගයෙන් හෝ සමාගමේ ඊට සමාන වෙනත් යම් මණ්ඩලයක සාමාජිකයෙකු වගයෙන් ලබන ගාස්තු හා වෙනත් සමාන ගෙවීම්, එම අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.

17 වැනි වගන්තීය

කලා ගිල්පින් සහ ක්‍රිඩකයන්

1. 14 වැනි සහ 15 වැනි වගන්තීවල විධිවිධානයන්හි කුමක් සඳහන් වූවද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විනෝදය සපයන්නෙකු වශයෙන් නාටු, වලන විතුපට හෝ ගුවන් විදුලි හෝ රුපවාහිනී ගිල්පියෙකු වැනි කලා ගිල්පියෙකු ලෙස හෝ සංගිනඇයකු වශයෙන් හෝ ක්‍රිඩකයෙකු වශයෙන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී ස්වකිය එවැනි පුද්ගලික කටයුතුවල නිරත වීමෙන් ලබන ආදායම, එම අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.
2. විනෝදය සපයන්නෙකු හෝ ක්‍රිඩකයෙකු විසින් එබදු ස්වකිය පුද්ගලික කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් වන ආදායම, එම විනෝදය සපයන්නාටම හෝ ක්‍රිඩකයාටම නොව වෙනත් තැනැත්තෙකට උපෘති වන අවස්ථාවකදී, 7 වැනි, 14 වැනි සහ 15 වැනි වගන්තීවල කුමක් සඳහන් වූවද, එම ආදායම විනෝදය සපයන්නාගේ හෝ ක්‍රිඩකයාගේ කටයුතු ක්‍රියාත්මක වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.
3. 1 වන සහ 2 වන ජේදයන්හි විධි විධානවල කුමක් සඳහන් වූවද, ගිවිසුම්කාර රාජ්‍යයන් අතර පවතින සංස්කෘතික ගිවිසුමක් හෝ වැඩ පිළිවෙළක් යටතේ සිදුවන 1 වන ජේදයන් සඳහන් ක්‍රියාකාරකම්වලින් උද්ගත වන ආදායම එම සංවාරය සඳහා ආධාර, සම්පූර්ණයෙන්ම හෝ වැඩිවශයෙන් ගිවිසුම්කාර රාජ්‍යයන් අනුරින් එකක, එහි ප්‍රාදේශීය බලම්ණ්ඩියක, ව්‍යවස්ථාපිත ආයතනයක අරමුදල් මගින් ලබා දී ඇති විට, එම ක්‍රියාකාරකම් සිදු කරන ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දෙන් නිදහස් කළයුතු ය.

18 වැනි වගන්තීය

විශාම වැටුප් සහ වාර්ෂික

1. 19 වන වගන්තීයේ 2 වන ජේදයේ විධිවිධානයන්ට යටත්ව, ගිවිසුම්කාර රාජ්‍යයකදී උද්ගත වන සහ අනීත සේවා නියුත්තිය හෝ සේවාවන් සැලකිල්ලට ගෙන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන විශාම වැටුපක් හෝ එවැනි වෙනත් පාරිග්‍රෑමික, ඒවා උද්ගත වන පළමුව සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළහැකි ය.
2. ගිවිසුම්කාර රාජ්‍යයේ දී උද්ගත වන සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන වාර්ෂික, ඒවා උද්ගත වන රාජ්‍යයේ දී බද්දට යටත් කරනු ලැබිය ගැනී ය.
3. "වාර්ෂික" යන පදයෙන්, මුදලින් හෝ මුදලේ වටිනාකමෙන් ප්‍රමාණවත් හා සම්පූර්ණ ප්‍රතිඵ්‍යාචකක් සඳහා ගෙවීම කිරීමේ බැඳියාවක් යටතේ, ආසු කාලය තුළ දී හෝ නිශ්චිතව

සඳහන් කරන ලද හෝ නිශ්චය කළහැකි කාලපරිවිෂේෂයක් තුළ දී, ප්‍රකාශන වේලාවන්හි දී, කාලීනව ගෙවියුතු වන ප්‍රකාශන මුදලක් අදහස් කෙරේ.

19 වැනි වගන්තිය

ආණ්ඩුවේ සේවය

1. (අ) ගිවිසුම්කාර රාජ්‍යයක ආණ්ඩුව, හෝ එහි දේශපාලන උප කොට්ඨායයක් හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක් විසින් එම රාජ්‍යය, උප කොට්ඨායය හෝ බල මණ්ඩලය වෙත ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන, වැටුප්, වේතන සහ විශාම වැටුප් හැර වෙනත් සමාන පාරිග්‍රමික, එම රාජ්‍යයේදී පමණක් බද්දට යටත් කළයුතු ය.
 - (ආ) කෙසේ වුවද, එම පුද්ගලයා එම සේවාවන් ඉටු කරන ලද්දේ අනෙක් රාජ්‍යයෙහි දී නම් සහ ඔහු එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එකි පුද්ගලයා:
 - (i) එම රාජ්‍යයේ ජාතිකයෙකු වේ නම්; හෝ
 - (ii) පුදෙක් එම සේවාවන් ඉටු කිරීමේ කාර්යය සඳහා ම පමණක් එම ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු බවට පත් නොවුවකු නම්;

එවැනි වැටුප්, වේතන හා වෙනත් සමාන පාරිග්‍රමිකයන් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළයුතු ය.
 - (ඇ) 1 වැනි මේදයේ විධිවිධානයන්හි කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උප කොට්ඨායයක් හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක් විසින් හෝ එවායින් ඇති කරන ලද අරමුද්ලවලින්, එම රාජ්‍යය, උප කොට්ඨායය හෝ බල මණ්ඩලය වෙත ඉටු කරන ලද සේවාවන් වෙනුවෙන් යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන යම් විශාම වැටුපක් සහ වෙනත් සමාන පාරිග්‍රමික, එම ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළයුතු ය.
 - (ආ) කෙසේ වුවද, එම පුද්ගලයා එකි අනෙක් රාජ්‍යයෙහි වාසිකයෙකු සහ ජාතිකයෙකු වන්නේ නම් එවැනි පුද්ගලයෙකු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළයුතු ය.
 3. ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උප කොට්ඨායයක් හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයක් විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඉටු කරන ලද සේවාවන් සම්බන්ධයෙන් වන වැටුප්, වේතන, විශාම වැටුප් සහ වෙනත් සමාන

පාරිගුමික සම්බන්ධයෙන් 14, 15, 16 සහ 18 යන වගන්තිවල විධිවිධාන අදාළ වියයුතු ය.

20 වැනි වගන්තිය ගුරුවරුන් සහ පරේෂකයන්

1. අනෙක් ශිවිසුමිකාර රාජ්‍යයට පැමිණීමට පුර්වාසන්නයෙහි ශිවිසුමිකාර රාජ්‍යයක වාසික වූ හෝ වාසිකව සිටින මහාචාර්යවරයෙකු, ගුරුවරයෙකු හෝ පරේෂණ විද්‍යාත්‍යෙකු ඉගැන්වීම හෝ පරේෂණ පැවැත්වීම හෝ එම කාර්යයන් දෙකම සඳහා එම අනෙක් ශිවිසුමිකාර රාජ්‍යයේ විශ්වවිද්‍යාලයකට, විද්‍යාලයකට, හෝ වෙනත් සමාන අනුමත ආයතනයකට පැමිණෙන දින සිට වසර දෙකක් නොඟක්මවන කාලපරිවිෂේෂයක් සඳහා ඔහුගේ එකී ඉගැන්වීම හෝ පරේෂණ සඳහා වන පාරිගුමික එකී අනෙක් රාජ්‍යයේ දී බද්දෙන් නිදහස් වියයුතු ය.
2. නිශ්චිත තැනැත්තෙකුගේ හෝ තැනැත්තන්ගේ පෙද්ගලික ප්‍රතිලාභ සඳහා මූලිකව පරේෂණ කිරීම භාරගන්නේනම්, එකී පරේෂණ පැවැත්වීම වෙනුවෙන් මහාචාර්යවරයෙකු හෝ ගුරුවරයෙකු ලබන පාරිගුමිකයකට මෙම වගන්තිය අදාළ නොවීය යුතු ය.

21 වැනි වගන්තිය ශිහායන් සහ අභාෂලාභීන්

1. ශිවිසුමිකාර රාජ්‍යයකට පැමිණීමට පුර්වාසන්නයෙහි අනෙක් ශිවිසුමිකාර රාජ්‍යයේ වාසිකයෙකුවන හෝ වාසිකයෙකු වූ හෝ බුදෙක් සිය අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා පළමුව සඳහන් රාජ්‍යයෙහි සිටින අධ්‍යාපනයේ යෙදෙන්නෙකු, ශිහායෙකු, ආධ්‍යාත්මිකයෙකු හෝ ව්‍යාපාර අභාෂලාභීයෙකු ස්වන්තිය නඩත්තුව, අධ්‍යාපනය හෝ පුහුණුව සම්බන්ධ කාර්යයන් සඳහා ලබන ගෙවීම එම රාජ්‍යයට පරිඛාජිර ප්‍රහවයන්ගෙන් පැන නගින්නේ නම්, එම රාජ්‍යයේ දී බද්දෙන් නිදහස් විය යුතුය.

22 වැනි වගන්තිය වෙනත් ආදායම්

1. ශිවිසුමිකාර රාජ්‍යයක වාසිකයෙකුගේ පුර්ව වගන්තිවල සඳහන් නොවන ආදායම් අසිතමයන්, කුමන රාජ්‍යයක උද්‍යත වූව ද, එම රාජ්‍යයේදී පමණක් බද්දට යටත් විය යුතු ය.

2. ශ්‍රීලංකාව රාජ්‍යයක වාසිකයෙකු අනෙක් ශ්‍රීලංකාව රාජ්‍යයේ පිහිටි ස්ථීර ආයතනයක් මගින් එකී රාජ්‍යයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි නම් හෝ එම අනෙක් ශ්‍රීලංකාව රාජ්‍යයේ පිහිටි ස්ථාවර පදනමක් මගින් එම අනෙක් රාජ්‍යයේ ස්වාධීන පුද්ගලික ස්වාච්ඡා ඉටු කරයි නම් සහ ආදායම ගෙවනු ලබන අයිතිවාසිකම් හෝ දේපල ඉහත සඳහන් ස්ථීර ආයතනයට හෝ ස්ථාවර පදනමට එලඟයි ලෙස සම්බන්ධ වී ඇත්තම, 6 වන වගන්තියේ 2 වන ජේදයේ අර්ථ දක්වා ඇති පරිදි නිශ්චල දේපල වලින් ලැබෙන ආදායම හැර, අනෙකුත් ආදායම්වලට මෙම වගන්තියෙහි 1 වන ජේදයේ විධිවිධාන අදාළ නොවිය යුතුය. එබඳ අවස්ථාවන්හිදී 7 වන වගන්තියේ හෝ 14 වන වගන්තියේ විධිවිධාන අවස්ථාවේට පරිදි අදාළ විය යුත්තේය.
3. 1 සහ 2 වැනි ජේදවල කුමක් සඳහන් වූවද, ශ්‍රීලංකාව රාජ්‍යයක වාසිකයෙකුගේ මෙම ශ්‍රීලංකාව පුරුව වගන්ති යටතේ කටයුතු කළ නොහැකි සහ අනෙක් ශ්‍රීලංකාව රාජ්‍යයේ දී උපයනු ලබන ආදායම් එකී අනෙක් රාජ්‍යයේ දී ද බද්ධ යටත් කරනු ලැබිය හැකි ය.

23 වැනි වගන්තිය

ද්විත්ව බදුකරණය ඉවත් කිරීම

1. මෙම ශ්‍රීලංකාව විධිවිධානයන්ට අනුකූලව, ශ්‍රීලංකාව රාජ්‍යයක වාසිකයෙකු විසින් උපයනු ලබන ආදායම අනෙක් ශ්‍රීලංකාව රාජ්‍යයේ දී බද්ධ යටත් කරනු ලැබිය හැකි අවස්ථාවක දී, ප්‍රථමයෙන් සඳහන් කරන ලද ශ්‍රීලංකාව රාජ්‍යය එකී අනෙක් ශ්‍රීලංකාව රාජ්‍යයන්හි දී ගෙවන ලද ආදායම් බද්ධ සමාන මුදලක් එම වාසිකයාගේ ආදායම මත බද්ධෙන් අඩු කිරීමක් ලෙස ඉඩිය යුතු ය. කෙසේ වූව ද, අඩුකිරීම ලබාදීමට පෙර ගණනය කරන ලද පරිදි, ආදායම බද්ධ එකී කොටස, එම අනෙක් රාජ්‍යයේ බදු අයකළ හැකි ආදායමට ආරෝපණය කළ හැකි බද්ධ කොටස නොදුක්මවිය යුතු ය.
2. මෙම ශ්‍රීලංකාව විධිවිධානවලට අනුකූලව ශ්‍රීලංකාව රාජ්‍යයක වාසිකයෙකු විසින් උපයනු ලබන ආදායම එකී ශ්‍රීලංකාව රාජ්‍යයේ දී බද්ධෙන් නිධහස් වන විට, එනෙකුදී වූවත්, එම ශ්‍රීලංකාව රාජ්‍ය විසින් එම වාසිකයාගේ ඉතිරි ආදායම මත බද්ධ ගණනය කිරීමේ දී එසේ නිධහස් කරනු ලැබූ ආදායම සැලකිල්ලට ගනු ලැබිය හැකි ය.
3. මෙම වගන්තියේ කාර්යය සඳහා “බද්ධ” යන පදයෙන් පද සම්බන්ධය අනුව අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා බද්ධ හෝ පෝලන්ත බද්ධ අදහස් වන නමුත් මෙම ශ්‍රීලංකාව වන්නා වූ බදුවලට අදාළ යම් පැහැර හැරීමක් හෝ අන්හැරීමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු කිසියම් මුදලක්, හෝ මෙම ශ්‍රීලංකාව වන බදු සම්බන්ධයෙන් පහවන ලද යම් දැන්වා යුතු ශ්‍රීලංකාව නියෝජනයකරන්නා වූ කිසියම් මුදලක් මෙයට ඇතුළත් නොවේ.

24 වැනි වගන්තිය
වෙනස් ලෙස නොසුලකීම

1. එක් ගිවිසුම්කාර රාජ්‍යයක ජාතිකයන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී, විශේෂයෙන් වාසික භාවය සම්බන්ධයෙන් එකඟ සමාන තත්ත්වයේ සිටින අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ජාතිකයන්ට වහනවාට වඩා වෙනස් වූ හෝ දැරීමට වඩාත් දුෂ්කර වූ යම් බදු අයකිරීමකට හෝ ඒ භා සම්බන්ධ යම් අවශ්‍යතාවයකට යටත් කරනු නොලැබිය යුතු ය.
2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායයකට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ඇති ස්ථීර ආයතනයක් සම්බන්ධයෙන් බදුකරණය, එම කටයුතුවලම තියුලෙන එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායයන් සම්බන්ධයෙන් අදාළ වන බදුකරණයට වඩා අඩු වාසි සැලසෙන පරිදි එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බදු අය නො කළයුතු ය. ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් සිය වාසිකයන්ට සිවිල් තත්ත්වය හෝ පැවුල් වගකීම් හේතුකාවගෙන බදු කාර්යය සඳහා දෙනු ලබන පෞද්ගලික දීමනා, සහන සහ අඩුකිරීම්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයන්ට ලබාදීමට මෙම විධිවිධානය මගින් බැඳෙනු ඇතුළු තේරුම් නොගත යුතු ය.
3. 9 වන වගන්තියේ 1 වන ජේදයේ, 11 වන වගන්තියේ 8 වන ජේදයේ, හෝ 12 වන වගන්තියේ 6 වන ජේදයේ විධිවිධාන බල පවත්නා අවස්ථාවලදී හැර, ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන පොලී, රාජ්‍යභාග, තාක්ෂණික සේවා සඳහා ගාස්තු සහ අනෙකුත් වියදම් එවැනි ව්‍යවසායක බද්දව යටත් ලාභ නිර්ණය කිරීමේ කාර්යය සඳහා පළමුව සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලැබූ විට අඩුකරන ආකාරයටම එම කොන්දේසි යටතේම අඩුකළ යුතු ය.
4. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු හෝ වාසිකයන් වැඩි දෙනෙකු විසින් සංස්කුත හෝ වක්‍රාකාරයෙන් අයන් කර ගෙන සිටින කළේහි හෝ පාලනය කරනු ලබන කළේහි, එකී පළමුව සඳහන් රාජ්‍යයේ එබදු වෙනත් ව්‍යවසායයන් යටත්වන හෝ යටත් කළ හැකිවන බදුවලට හෝ ඒ භා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට වඩා වෙනස් වූ හෝ ඉසිලීමට වඩා දුෂ්කර වූ කිසිදු බද්දකට හෝ ඒ භා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට එකී පළමුව සඳහන් රාජ්‍යයෙහි දී යටත් කරනු නොලැබිය යුතු ය.

25 වැනි වගන්තිය
අනොයානා එකඟත්ව ක්‍රියා පිළිවෙළ

1. ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙන් එකක හෝ දෙකෙහිම ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වගයෙන් මෙම ගිවිසුම්කාර රාජ්‍යයන්ට අනුකූල නොවන අයුරින් තමා බදුකරණයට පාතු වී

අනුකූල හෝ පාත්‍ර වන්නේයැයි යම් ගිවිසුම්කාර රාජ්‍යයක තැනැත්තෙකු සලකන අවස්ථාවක, එකී රාජ්‍යයන්හි අභ්‍යන්තර නීති මගින් ප්‍රතිකර්මයන් සලසා තිබුනේ වුවද, ඔහු වාසිකයකු වන ගිවිසුම්කාර රාජ්‍යයේ නිසි බලධාරයා වෙත, හෝ ඔහුගේ සිද්ධිය 24 වැනි වගන්තියේ 1 වැනි ජේදය යටතට ගැනෙනම්, ඔහු ජාතිකයෙකුවන රාජ්‍යයේ නිසි බලධාරයා වෙත, කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට හැකි ය. මෙම ගිවිසුමෙහි විධි විභාගවලට අනුකූල නොවන බදුකරණයට අදාළ ක්‍රියාව පිළිබඳ ප්‍රථම දැනැවීමෙන් පසුව වර්ෂ තුනක් ඇතුළත එකී කරුණු ඉදිරිපත් කිරීම කළයුතු ය.

2. විරෝධතාවය යුත්ති සහගත යයි නිසි බලධාරයාට පෙනී යන්නේ නම් සහ තනිව යොශා විසඳුමක් කරා එළඹීමට ඔහු අපොහොසත් වන්නේ නම් මෙම ගිවිසුමට අනුකූල නොවන බදුකරණය ව්‍යක්තාවැමේ අදහසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නිසි බලධාරයා සමග අනෙකානා එකගත්වයෙන් තත්ත්වය නිරාකරණය කර ගැනීමට ඔහු උත්සාහ කළයුතු ය. එළඹීන ලද යම් එකගතතාවයක් ගිවිසුම්කාර රාජ්‍යයන්හි දේශීය නීතින් යටතේ පවතින කාලය පිළිබඳ යම් සීමා, කිරීම වලට යටත් නොකර ක්‍රියාත්මක කළ යුතුය.
3. මෙම ගිවිසුම අර්ථනිරූපණය කිරීම හෝ අදාළ කිරීම සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් හෝ සැකයක් පවතී නම් ඒවා ගිවිසුම්කාර රාජ්‍යයන්හි නිසි බලධාරීන්ගේ අනෙකානා එකගත්වයෙන් නිරාකරණය කරගැනීමට උත්සාහ කළයුතුය. මෙම ගිවිසුමෙහි විධිවිභාග සලසා නොමැති අවස්ථාවන්හිදී ද ද්විත්ව බදුකරණය ඉවත් කිරීම සඳහා ඔවුන් සාමූහිකව සාකච්ඡා කළයුතු ය.
4. පූර්ව ජේදවල අර්ථනානුකූලව එකගතතාවයකට එළඹීමේ කාර්යය සඳහා ගිවිසුම්කාර රාජ්‍යවල නිසි බලධාරීන්ට කෙළින්ම එකිනොකා අතර අදහස් ඩුවමාරු කරගත හැකි ය. මෙම වගන්තියෙන් විධිවිභාග සලසා ඇති අනෙකානා එකගත්ව ක්‍රියාපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි බලධාරයන් විසින් උපදේශනයන් තුළින් උවිත ද්විපාර්ශ්වික ක්‍රියාපිළිවෙළ, කොන්දේසි, විධි සහ ගිල්පතුම සකස් කර ගනු ලැබිය හැකි ය.

26 වැනි වගන්තිය

තොරතුරු ඩුවමාරු කර ගැනීම.

1. බදුකරණය මෙම ගිවිසුමට ප්‍රතිච්‍රිදි නොවනතාක් දුරට, මෙම ගිවිසුමෙහි විධිවිභාගයන් ක්‍රියාත්මක කිරීමෙහිලා හෝ ගිවිසුම්කාර රාජ්‍යයන් හෝ එහි දේශපාලන උප කොට්ඨාගයන් හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයන් වෙනුවෙන් පනවන ලද ඕනෑම විස්තරයකට අයත් බදු සම්බන්ධයෙන් වන දේශීය නීතින් පරිපාලනය හෝ බලාත්මක කිරීම සඳහා හෝ අදාළ වන්නේ යැයි පූර්ව නිගමනයකට එළඹීය හැකි තොරතුරු

හිවිසුම්කාර රාජ්‍යයන්ගේ නිසි බලධාරයන් විසින් පූවමාරු කර ගතයුතු ය. එමෙන් තොරතුරු පූවමාරු කර ගැනීම 1 වැනි හා 2 වැනි වගන්තිවලින් සිමා නොකෙරේ.

2. 1 වැනි ජේදය යටතේ හිවිසුම්කාර රාජ්‍යයකට ලැබෙන යම් තොරතුරක්, එම රාජ්‍යයේ දේශීය නීති යටතේ ලබා ගත් තොරතුරු සම්බන්ධයෙන් සලකන පරිදීදෙන්ම රහස්‍ය සේ සැලකිය යුතු අතර, 1 වන ජේදයහි සඳහන් බුදුවලට අදාළ තක්සේරු කිරීම හෝ අය කිරීම, ඒ සම්බන්ධයෙන් බලාත්මක කිරීම හෝ නඩු පැවරීම, හෝ එම බදු සම්බන්ධ අභියාචන තීරණය කිරීම හෝ ඒවාට අදාළ යම් මගහැරුණු කාරණයකට හා සම්බන්ධ තැනැත්තන්ට හෝ බලධාරයන්ට (උසාව් හා පරිපාලන මණ්ඩල ද ඇතුළව) පමණක් හෙලි කළයුතු ය. එවැනි තැනැත්තන් හෝ බලධාරයන් එවැනි කටයුතු සඳහා පමණක් මෙම තොරතුරු හාවිතා කළයුතු ය. ඔවුනට ප්‍රසිද්ධ උසාව් කටයුතුවල දී හෝ අධිකරණ ක්‍රියා දාමයන්හි දී එම තොරතුරු හෙලි කළ හැකි ය.
3. 1 වැනි සහ 2 වැනි ජේදයන්හි විධිවිධාන මගින් හිවිසුම්කාර රාජ්‍යයක් මත, පහත සඳහන් බැඳීම පැනවෙන්නේ යයි කිසිදු අවස්ථාවක දී තොරතුරු හැකි ගතයුතු ය:
 - අ) එම හිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් හිවිසුම්කාර රාජ්‍යයේ නීති හෝ පරිපාලනය හාවිතයන්වලින් වෙනස් ආකාරයට පරිපාලනය විධිවිධාන ක්‍රියාත්මක කිරීම;
 - ඇ) එම හිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් හිවිසුම්කාර රාජ්‍යයේ නීති යටතේ හෝ සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී ලබාගත නොහැකි තොරතුරු සැපයීම;
 - ඇ) යම් වෙළඳ, ව්‍යාපාරික, කාර්මික, වාණිජය හෝ වෘත්තීය රහස්‍ය හෝ වෙළඳ ක්‍රියාවලියක් හෙළිදරව් විය හැකි තොරතුරක් සැපයීම, හෝ හෙළිකිරීම රජයේ ප්‍රතිපත්තියට (Ordre Public) පටහැනි වන යම් තොරතුරක් සැපයීම.
4. මෙම වගන්තියට අනුකූලව යම් හිවිසුම්කාර රාජ්‍යයක් විසින් තොරතුරු න්නේ නම්, අනෙක් රාජ්‍යය විසින් ස්වකිය බදු පරමාර්ථයන් සඳහා එවැනි තොරතුරු අවශ්‍ය නොවන්නේ වුව ද, ඉල්ලා සිටින ලද තොරතුරු ලබා ගැනීම පිණිස එකී තොරතුරු රස්කිරීමේ ක්‍රියා මාර්ග හාවිතා කළයුතු ය. මෙකී බැඳීම 3 වන ජේදයේ සඳහන් සිමාවන්ට යටත් වන නමුත්, කිසිදු අවස්ථාවකදී එකී සිමාවන් මගින් හිවිසුම්කාර රාජ්‍යයක් පූදෙක් එවැනි තොරතුරු සම්බන්ධයෙන් දේශීය වශයෙන් උනන්දුවක් නැති නිසාම එම තොරතුරු සපයා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමක් ලෙස තොරතුරු නො ගතයුතු ය.
5. තොරතුරු, පූදෙක් බැංකුවක් හාරයේ පැවතීම, වෙනත් මූල්‍ය ආයතනයක් හාරයේ පැවතීම, නාමිකයෙකු හෝ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන තැනැත්තෙකු හෝ පිත කොමිස් හාරකරුවෙකු වශයෙන් හාරයේ තබාගැනීම සේතුවෙන් ම හෝ එය තැනැත්තෙකුගේ අයිතිය පිළිබඳ හිමිකම්වලට සම්බන්ධවුවක් නිසාම එම තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමක් ලෙස 3 වන ජේදයේ සඳහන් විධි විධාන වටහා නො ගතයුතු ය.

27 වැනි වගන්තීය
ප්‍රතිලාභ සීමා කිරීම.

එළඹෙන වැඩපිළිවෙල වල ප්‍රධාන අරමුණ හෝ ඉන් එකක් වන්නේ අන් ආකාරයකින් ලබාගත නොහැක්කා වූ යම් ප්‍රතිලාභ ලබාගැනීමට යයි සැලකෙන අවස්ථාවක දී, මෙම ගිවිසුම මගින් විධිවිධාන සලසා ඇති ප්‍රතිලාභ ලබාගත නොහැකි ය.

28 වැනි වගන්තීය
රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල සාමාජිකයින් සහ කොන්සල් තනතුරු

ඡාත්‍යන්තර නීතියේ පොදු නීති රිති යටතේ හෝ විශේෂ ගිවිසුම්වල විධිවිධාන යටතේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල සාමාජිකයින්ගේ හෝ කොන්සල් තනතුරුවලට හිමි මූල්‍ය වරප්‍රසාද කෙරෙහි මෙම ගිවිසුමේ කිසිවක් බල නො පැයුතු ය.

29 වැනි වගන්තීය
බලාත්මක වීම ආරම්භ වීම

1. මෙම ගිවිසුම බලාත්මක කිරීම සඳහා ස්වකීය නීතිය මගින් අවශ්‍ය කෙරෙන කාර්යය පටිපාටි සම්පූර්ණ කර ඇති බව එක් එක් ගිවිසුම්කාර රාජ්‍යය විසින් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයන් හරහා අනෙක් රාජ්‍යයට දන්වා සිටිය යුතු ය.
2. මෙම දැනුම දීම අනුරින් පසුව කෙරෙන දැනුම දීමේ දිනෙන් ගිවිසුමේ මාස තුනක කාලපරිච්ඡයකට පසුව බලාත්මක වන අතර, ඒ අනුව
 - අ) ප්‍රහවයේදී රඳවාගත් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වීම ආරම්භ වන වර්ෂයට ඉක්විතිවම එළඹෙන පළමුවනි ලින් වර්ෂයේ ජනවාරි මස 1 වන දින හෝ ඉන්පසුව ලබන ආදායම මත; සහ
 - ආ) අනෙකුත් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වීම ආරම්භ වන වර්ෂයට ඉක්විතිවම එළඹෙන ලින් වර්ෂයේ ජනවාරි මස 1 දින හෝ ඉන්පසුව ආරම්භවන යම් බදු අයකළ හැකි වර්ෂයක් සඳහා ලබන ආදායම මත;

ගිවිසුම ක්‍රියාත්මක වියයුතු ය.

3. මෙම වගන්තීයේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූවදී, කාරණය අදාළ වන බදු අයකළ හැකි කාලපරිච්ඡය පිළිබඳ නොසලකා, 23 සහ 24 වැනි වගන්තීවල අන්තර්ගත විධිවිධාන (අනොය්නාය එකඟත්ව ක්‍රියාපිළිවෙල සහ නොරතුරු පූවමාරු කර ගැනීම) මෙම ගිවිසුම බලාත්මක වන දින සිට ක්‍රියාත්මක වියයුතු ය.

4. පෝලන්ත ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර, ආදායම හා ප්‍රාග්ධනය මත වූ බදු සම්බන්ධයෙන් ද්‍රවිත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මහ හැරීම වැළැක්වීම සඳහා වූ 1980 අප්‍රේල් 25 දින අන්සන් කරන ලද සම්මුතිය, මෙම වගන්තියේ 1, 2 සහ 3 වැනි තේද්‍යන්හි විධිවිධානවලට අනුකූලව මෙම ගිවිසුම අදාළ වන බදු සම්බන්ධයෙන්, මෙම ගිවිසුම ක්‍රියාත්මක වන දින සිට අවසන් වියපුතු අතර ක්‍රියාත්මකවීම නැවතිය යුතුය.

30 වැනි වගන්තිය

අවසන් කිරීම

1. යම් ගිවිසුම්කාර රාජ්‍යක් විසින් අවසන් කරනු ලබන තෙක් මෙම ගිවිසුම බල පැවැත්විය යුතු වේ. ගිවිසුම බලාත්මකවන දිනයේ සිට වසර පහක කාල පරිවිණ්දයකින් පසුව එලැඹින කිතුම ලින් වර්ෂයක් අවසන්වීමට අඩු වගයෙන් මාස හයකට පෙර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා අවසන් කිරීම පිළිබඳ නිවේදනයක් මගින් කවර හෝ ගිවිසුම්කාර රාජ්‍යකාලට මෙම ගිවිසුම අවසන් කළ හැකි ය.
 2. එවැනි අවස්ථාවකදී;
 - a) ප්‍රහවයේදී රඳවාගත් බදු සම්බන්ධයෙන් වන විට නිවේදනය ලබා දුන් ලින් වර්ෂයට ඉක්තිව එලැඹින ලින් වර්ෂයේ ජනවාරි මස පළමුවන දින හෝ ඉන් පසුව කරන ලද ගෙවීම හෝ බැර කිරීම මත;
 - a) ආදායම මත බදු සම්බන්ධයෙන් වන විට නිවේදනය ලබාදෙන ලද ලින් වර්ෂයට ඉක්තිව එලැඹින ලින් වර්ෂයේ ජනවාරි මස පළමු වැනි දින හෝ ඉන්පසුව ආරම්භවන යම් බදු අය කළ හැකි වර්ෂයක් සඳහා වන ආදායම් මත
- මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම අවසන් වන්නේ ය.

මිට සාක්ෂි වගයෙන් විධිමත් පරිදි බලය ලැබූ මෙහි පහත අත්සන් කරන ලද අය මෙම ගිවිසුමට
අත්සන් තබන ලදී.

එක හා සමාන බල සහිත සියලුම පාඨයන්ගේ යුක්ත පෝළන්ත, සිංහල සහ ඉංග්‍රීසි
භාෂාවන්ගේ මුල් පිටපත් දෙකකින් යුතු ව ඩිංජු....., නිරාජ.කිංග්ස්මේමස ..උ.ඩ. දින
කිංග්ස්මේමස..... හි දී අත්සන් තබන ලදී. අර්ථ නිරූපණයේදී ප්‍රතිච්‍රියාත්මක ඇති
වුවහොත් ඉංග්‍රීසි පාඨය බල පැවැත්විය යුතු ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුව වෙනුවෙන්

පෝළන්ත ජනරජයේ ආණ්ඩුව
වෙනුවෙන්